



දිවිනෑගුම සංවර්ධන දෙපාර්තමේන්තුව
வாழ்வின்எழுச்சி அபிவிருத்தி திணைக்களம்
Department of Divineguma Development

4වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල.
4வதுமாடி, செத்திரிபாய பத்தரமுல்ல
4th floor, Sethsiripaya, Battaramulla

සියළුම දිවිනෑගුම දිස්ත්‍රික් අධ්‍යක්ෂවරුන් වෙත.

දිවිනෑගුම ඉසුර ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීම.

ප්‍රජාමූල බැංකු සමිති මගින් ක්‍රියාත්මක දිවිනෑගුම ඉසුර ණය වැඩසටහන 2012/08/10 දිනැතිව එවකට බැංකු මූල්‍ය කටයුතු අංශය විසින් නිකුත් කල මෙහෙයුම් උපදෙස් අංක 29 අනුව ක්‍රියාත්මක කරන ලදී.

2014 වර්ෂයේ දිවිනෑගුම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල අංක 2014/07 දරණ දිවිනෑගුම ගමේ ඉතුරුම් වකු ලේඛය මගින් දිවිනෑගුම ඉසුර ණය වැඩසටහනේ ණය සීමාව රු.500000/- සිට රුපියල් මිලියනය දක්වා වැඩි කල අතර අදාල ණය අයදුම්පත් දිවිනෑගුම දිස්ත්‍රික් නිලධාරී (ක්ෂුද්‍ර මූල්‍ය) ගේ පූර්ණ අනුමැතිය ලබාගෙන විධායක කමිටු අනුමැතියෙන් ණය නිදහස් කරන ලෙස දන්වා ඇත.

කෙසේ නමුත් මේ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් මේ දක්වා කිසිදු ණයක් ලබාදී නැති බව වාර්තා වී ඇති අතර මෙම ණය අත්හිටවන ලෙස ද ලිඛිතව ඔබ වෙත දන්වා ද නැත. මෙම තත්වයතුල මෙම ණය වැඩසටහන ආකර්මනාචී ඇති අතර විවිධ දුරකථන පණිවිඩ මගින් හා ලිඛිතව මේ පිළිබඳ නිතර විමසීම් කරනු ලබයි.

මෙම ණය අනුමත කිරීමට යෝජිත දිවිනෑගුම දිස්ත්‍රික් ක්ෂුද්‍ර මූල්‍ය නිලධාරී තනතුර දැනට අහෝසි වී ඇති බැවින් ප්‍රජාමූල බැංකු සහ බැංකු සමිති කළමණාකරණ මන්ඩලයේ ආවරණ අනුමැතියට යටත්ව ඔබ වෙත මෙම ණය සඳහා පූර්ව අනුමැතිය ලබා දීමට එකඟතාවය පල කරමු.

ඒ අනුව දිවිනෑගුම ඉසුර ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දෙන අතර, දිවිනෑගුම ඉසුර ණය වැඩසටහන පිළිබඳව නිකුත් කරනු ලැබූ මෙහෙයුම් උපදෙස් අංක 27 හි සඳහන් ආකෘති සංශෝධනය කර දිවිනෑගුම වෙබ් අඩවියේ (divineguma.gov.lk) සඳහන් කර ඇත. එසේම දිවිනෑගුමට ගමේ ඉතුරුම් 2014/07 සඳහන් ප්‍රගති ආකෘති අනුව මාසිකව මෙම ණය වැඩසටහනේ දිස්ත්‍රික් ප්‍රගතිය යොමු කරන ලෙසද වැඩිදුරටත් සඳහන් කරමු.

ධම්මික ගුණවර්ධන

අධ්‍යක්ෂ ජනරාල් (වැ.බ)

සුනන්දා පියසිලි

අධ්‍යක්ෂ (ක්ෂුද්‍ර මූල්‍ය)